



ශ්‍රී ලංකා ගණකාධිකරණ හිල්පීය ආයතනය

අදියර III විභාගය - 2025 ජනවාරි

යෝජිත උත්තර

(304) සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය (CPT)

ශ්‍රී ලංකා ගණකාධිකරණ හිල්පීය ආයතනය
නො. 540, පූරුෂ මුරුන්තෙවිටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
අදියර III විභාගය - 2025 ජනවාරි
(304) සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය (CPT)
යෝජිත උත්තර

(මුළු ලක්ෂණ 20)

A කොටස

පළමු වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිචේදය 01 - ශ්‍රී ලංකාවේ බදුකරණය හැඳින්වීම

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 69 (1) වගන්තියට අනුව, පුද්ගලයෙකු තක්සේරු වර්ෂයක් සඳහා ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙකු ලෙස සැලකෙන්නේ එම පුද්ගලයා:

- ඁ්‍රී ලංකාව තුළ වාසය කරයි නම්;
- එම වර්ෂය තුළ දී ශ්‍රී ලංකාව තුළ කායිකව සිටී නම් සහ එම කායිකව සිටීමේ කාලසීමාවේ හෝ කාලසීමාවල මුළු එකතුව එම වර්ෂය තුළ ආරම්භ වන හෝ අවසන් වන යම් මාස දොළඟක කාලසීමාවක් තුළ දී දින එකසිය අසුතුන (183) ක් හෝ රට වැඩි ගණනක් වේ නම්;
- එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු හෝ නිලධාරයෙකු වේ නම් සහ එම පුද්ගලයාගේ කාලානුයා එම වර්ෂය තුළ විදේශයක ඇත්තාම්; හෝ
- වෙළඳ නැව් පනතේ අර්ථානුකූලව, ශ්‍රී ලංකා නොකාවක සේවයේ නියුක්තව සිටින්නේ නම්, ඔහු එසේ සේවයේ නියුක්තව සිටින කාලසීමාව තුළ,

දී ඇති සිද්ධියට අනුව, රාමන් මහතා ශ්‍රී ලංකාවේ දින 187 ක් ගත කර ඇත.

එම අනුව, 69 (1) (ආ) වගන්තියට අනුව, ඔහු දින 183 කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ කායික වශයෙන් ගත කර ඇති නිසා 2023/2024 තක්සේරු වර්ෂයේ බදු අරමුණ සඳහා වාසික පුද්ගලයෙක් සේ සැලකේ.

(මුළු ලක්ෂණ 05)

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිචේදය 07 - වෙනත් ව්‍යාපාර බදු

(a)

මාලා චේවිරස්

ගෙවිය යුතු සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගණනය කිරීම

2024 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා

	(රු.)
කාර්තුව සඳහා පිරිවැවුම	165,000,000
බද්දව යටත් පිරිවැවුම (165,000,000 x 50%)	82,500,000
ගෙවිය යුතු ස.ආ.දා.බ. @ 2.5%	2,062,500

(ලක්ෂණ 03)

(b)

කොටසක විකුණුම් මිල	රු. 240
නිකුත් කරන ලද කොටස් ගණන	කොටස් 50,000
ගනුදෙනුවේ වටිනාකම (රු. 240 x කොටස් 50,000)	12,000,000
ගෙවීය යුතු කොටස් හුවමාරු බද්ද @ 0.3%	රු. 36,000

(කොණු 02)

(මුළු කොණු 05)

තුන්වන ප්‍රය්‍රිය සඳහා යෝජිත උත්තර:

පරිවිෂේෂය 06 - බදු සම්බන්ධ නඩු තීන්දු

බදු අරමුණු සඳහා සිරිසේන සහ ඔහුගේ පුතුයා අතර හවුල්කාරිත්වයක වලංගුහාවය රදා පවතින්නේ පහත සඳහන් අවශ්‍යතා සපුරාලන්නේද යන්න මතය:

1. ගිවිසුමක් පැවැතීම - හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා පාර්ශවයන් අතර එකතාවයක් තිබිය යුතුය.
2. හවුල්කරුවන්ගේ දායකත්වය - සැම පාර්ශවයක්ම හවුල්කාරිත්වයට යම් විධියකින් දායක විය යුතුය.
3. ලාභ අලාභ බෙදා ගැනීමේ අසිප්‍රාය - ලාභ අලාභ දෙකම බෙදා ගැනීමට හවුල්කරුවන්ට අනෙක්නාස අවබෝධයක් තිබිය යුතුය.
4. අනෙක්නාස ප්‍රතිලාභ - හවුල්කරුවන්ගේ අනෙක්නාස ප්‍රතිලාභ සඳහා ව්‍යාපාරය පවත්වාගෙන යා යුතුය.

මෙම අවස්ථාවේදී, සිරිසේන සහ ඔහුගේ පුතුයා හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹ ඇතේ. සිරිසේන, ජයා ශ්‍රී ලංකා රජයේ වෛතින් ලැබේන ලාභයෙන් අඩක් හවුල්කාරිත්වයට දායක කරයි. රේ අමතරව, දෙපාර්ශ්වයම ලාභ හා අලාභ බෙදා ගැනීමට අදහස් කරන අතර, ව්‍යාපාරය ඔවුන්ගේ අනෙක්නාස ප්‍රතිලාභ සඳහා කරගෙන යනු ලැබේ.

A.A. Davordboy එදිරිව CGIR නඩුව, හවුල්කාරිත්වයක් තනි හවුල්කරුවෙකුගේ කුසලතා සහ විශේෂයාවයන්ගෙන් ව්‍යවද පැවතිය හැකිය යන මූලධර්මය යක්තිමත් කරයි. කොස් වෙතත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 195 වගන්තියේ හවුල්කාරිත්වයක් අර්ථ දක්වන්නේ “ලිඛිතව සටහන් කරනු ලැබ තිබේද යන්න නොතකා, ලාභ ලැබේමේ අරමුණ සඳහා හවුලේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් හෝ සංස්ථා දෙකක් හෝ රේ වැඩි ගණනකින් යුත් සංගමයක්” ලෙසයි.

හවුල්කාරිත්වය, වලංග හවුල්කාරිත්වයක සාමාන්‍ය නීතිමය මූලධර්ම සපුරාලන බව පෙනෙන්නට තිබුණද, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත බදු පිළිගැනීම සඳහා නිශ්චිත කොන්දේසි පනවයි. හවුල්කාරිත්වය මෙම බදු අරුණුත අවශ්‍යතා සපුරාලන්නේ නැත්තම, දේශීය ආදායම දෙපාර්තමේන්තුවට එය බදු අරමුණු සඳහා වලංග හවුල්කාරිත්වයක් ලෙස හඳුනා නොගත හැකිය.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 217 වගන්තියට අනුව: හවුල්කාරිත්වයකට, ඕනෑම හවුල්කාරිත්වයක හවුල්කරුවෙකුගේ බෙදිය හැකි ලාභයේ හෝ බෙදිය හැකි අලාභයේ කොටස වෙනත් පුද්ගලයෙකු හෝ හවුල්කාරිත්වයක් සමඟ බෙදා ගන්නා කිසිදු පැවැතීමක්, විශ්වාසයක්, පුදානයක්,

ගිවිසුමක්, පැවරීමක්, බේරුම්කරණයක් හෝ වෙනත් විධිවිධානයක් ඇතුළත් නොවිය යුතුය.

A.A. Davordboy එදිට්ව CGIR නඩුවේදී, අහියාවකයා තරක කළේ පැවුලේ සාමාජිකයන් අතර තවත් හවුල්කාරිත්වයක තම කොටස බෙදා ගැනීම සඳහා ඇති කර ගන්නා හවුල්කාරිත්වය ආදායම් බඳු අරමුණු සඳහා වලංගු හවුල්කාරිත්වයක් බවයි. අධිකරණය එම තරකය පිළිගෙන ප්‍රධාන හවුල්කාරිත්වයක ලාභ හා අලාභ බෙදා ගැනීම සඳහා උප හවුල්කාරිත්වයක් නිර්මාණය කරන නොතාරිස් නොවන හවුල්කාරිත්ව ගිවිසුමක් වලංගු ගිවිසුමක් ලෙස සලකන බව තීරණය කළේය.

එ අනුව, ප්‍රශ්නයේ සඳහන් නව හවුල්කාරිත්වය දේශීය ආදායම් පනත යටතේ වලංගු හවුල්කාරිත්වයක් නොවනු ඇත.

(ලක්ෂණ 05)

හතරවන ප්‍රක්නය සඳහා යෝජිත උත්තර:

පරිවිෂ්දය 06 - අත්තිකාරම් ආදායම් බද්ද, රඳවාගැනීමේ බද්ද, සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද

(a)

ආදායම් වර්ගය	AIT/ WHT බඳු අනුපාතය	බඳ වගකීම (රු.)
කුලීය	10%	120,000 x 10% = 12,000
අතුරු ලාභාංග	15%	12,000,000 x 15% = 1,800,000

(ලක්ෂණ 02)

(b)

- දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් සපයනු ලබන වගු අනුව, මහුගේ අනුමැතිය ඇතිව ආදායම් බඳු ගෙවීමට බැඳී සිටින සේවකයින්ගේ දළ වේතනයෙන් ආදායම් බද්ද අඩු කිරීම.
- මිනැම මාසයකදී අඩු කරන ලද බඳු රේළත මාසයේ 15 වන දින හෝ ඊට පෙර ප්‍රේෂණය කිරීම.
- බඳ ගෙවීමට බැඳී සිටින සැම සේවකයෙකු සම්බන්ධයෙන්ම නිශ්චිත ආකෘති පත්‍රවල නිසි වාර්තා පවත්වා ගැනීම සහ තක්සේරු වර්ෂය අවසානයේ සිට වසර පහක කාලයක් සඳහා අදාළ සියලුම වාර්තා තබා ගැනීම.
- රේළත වසරේ අප්‍රේල් 30 වන දින හෝ ඊට පෙර වාර්ෂික ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
- තක්සේරු වර්ෂය අවසන් විමෙන් පසු අප්‍රේල් 30 වන දින හෝ ඊට පෙර හෝ සේවකයා තම රැකියාව අවසන් කර ඇත්තම්, රැකියාව අවසන් කිරීමෙන් දින 30ක් ඇතුළත සේවකයින්ට බඳු අඩු කිරීමේ සහතිකයක් (T10 සහතිකය) නිකුත් කිරීම.

(ලක්ෂණ 03)

(මුළු ලක්ෂණ 05)

A කොටස් අවසානය

පස්වන ප්‍රය්‍රාග සඳහා යෝජිත උත්තර:

පරිචේදය 07 - වෙනත් ව්‍යාපාර බදු (එකතු කළ අගය මත බද්ද)

සීමාසහිත sky kids (පෞද්ගලික) සමාගම

එකතු කළ අගය මත බදු වගකීම ගණනය කිරීම

2024 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ කාර්යාල සඳහා

එකතු කළ අගය මත නිමැවුම් බද්ද	සැපයුම් වටිනාකම	බදු අනුපාත (%)	එකතු කළ අගය මත බද්ද
අපනයන විකුණුම්	137,660,000	0%	-
දේශීය විකුණුම්	87,764,000	18%	15,797,520
එකතු කළ අගය මත මුළු නිමැවුම් බද්ද	225,424,000		15,797,520
එකතු කළ අගය මත යෙදවුම් බද්ද			
අමුදවා ආනයනය කිරීම මත	12,375,000		
දේශීය මිලදිගැනීම් මත	765,000		
කාර්යාල වියදම් මත	124,000		
කාල සීමාව සඳහා හිමිකම් කිව හැකි යෙදවුම් බද්ද	13,264,000		
ඉදිරියට ගෙන එන ලද අතිරික්ත එකතු කළ අගය මත යෙදවුම් බද්ද	48,000		
හිමිකම් පැහැදිලි මුළු එකතු කළ අගය මත යෙදවුම් බද්ද			(13,312,000)
කාර්යාල සඳහා ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද			2,485,520
අඩුකලා - වාරික ගෙවීම්			(500,000)
ගෙවිය යුතු ඉතිරි එකතු කළ අගය මත බද්ද			1,985,520

(ලක්ෂණ 10)

හයවන ප්‍රය්‍රාග සඳහා යෝජිත උත්තර:

පරිචේදය 05 - බැඳීම් සහ ස්ථිරාපනීය

(a) 2023 අගෝස්තු 15 වන දින හෝ රේට පෙර

(ලක්ෂණ 02)

(b) තක්සේරු වර්ෂය 2024 මාර්තු 31 වන දිනෙන් අවසන් වුවහොත් කාර්යාලය වාරික සඳහා තියෙන දින,

- 1 වන කාර්යාල - 2023 අගෝස්තු 15 වන දින හෝ රේට පෙර
- 2 වන කාර්යාල - 2023 නොවැම්බර් 15 වන දින හෝ රේට පෙර

- 3 වන කාර්තුව - 2024 පෙබරවාරි 15 වන දින හෝ රීට පෙර
- 4 වන කාර්තුව - 2024 මැයි 15 වන දින හෝ රීට පෙර

(කොණු 04)

(c) ඔවුන්

903 (1) වගන්තියට අනුව, 94 වගන්තියට සහ (2) උපවගන්තියට යටත්ව, සැම පුද්ගලයෙකුම එක් එක් තක්සේරු වර්ෂය අවසන් වී මාස අටකට නොඅඩු කාලයකට පසු කොමසාරිස් ජනරාල් වෙත වර්ෂය සඳහා ආදායම් වාර්තාවක් ගොනු කළ යුතුය.

එබැවින්, Star Villa (පොදුගලික) සමාගම විසින් 2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බඳු වාර්තාව, 2024 නොවැම්බර් 30 වන දින හෝ රීට පෙර ඉදිරිපත් කළ යුතුය.

(කොණු 02)

(d)

- ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙක්
- නීතියුවරයෙක්.
- නීතිපතා සේවයේ නියුතු සේවකයෙක්.
- 2000 අංක 21 දරන ශ්‍රී ලංකා බදුකරණ ආයතන පතන යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා වරළත් බදුකරණ ආයතනයේ සාමාජිකයෙක්.
- කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද සහ සමාගම් (විගණක) රෙගුලාසි යටතේ විගණකවරයෙකු ලෙස ලියාපදිංචි වූ පුද්ගලයෙක්.
- වෙනත් මිනැම ආකාරයක කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති පුද්ගලයෙක්
- පුද්ගලයෙකු සම්බන්ධයෙන්, දායිතයෙකු.
- සමාගමක් සම්බන්ධයෙන්, අධ්‍යක්ෂවරයෙකු හෝ එම සමාගමේ ලේඛම්වරයෙකු.
- හඩුල්කාරීන්වයක් සම්බන්ධයෙන්, එම හඩුල්කාරීන්වයේ හඩුල්කරුවෙකු.
- පුද්ගල මණ්ඩලයක් සම්බන්ධයෙන්, එවැනි ආයතනයක සාමාජිකයෙක්.

(කොණු 02)

(මුළු කොණු 10)

හත්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිවිශේෂය 04 - හඩුල් ව්‍යාපාර සඳහා බදුකරණය

Winners හඩුල්කාරීන්වය				
2023/24 තක්සේරු වර්ෂය සඳහා				
ආදායම් බඳු වගකීම ගණනය කිරීම (රු.)				
සටහන්				
නිණුම් අනුව ලාභය			14,974,700	
අඩුකළා: කුලී ආදායම - ආයෝජන ආදායම යටතේ වෙනම බද්දව යටත්			(216,000)	

සටහන්				
නිණුම් අනුව ලාභය			14,974,700	
අඩුකළා: කුලී ආදායම - ආයෝජන ආදායම යටතේ වෙනම බද්දව යටත්			(216,000)	

ස්ථාවර තැන්පතු සඳහා පොලිය - ආයෝජන ආදායම යටතේ වෙනම බද්දට යටත්		(5,700)	
හමුල්කරුවන්ට ගෙවන ලද වැටුප්			
- නැසිර	අඩුකිරීමට ඉඩ නොදේ	1,800,000	
- බේවිච්චි	අඩුකිරීමට ඉඩ නොදේ	2,400,000	
ගිණුම්කරණ ක්ෂයවීම්	අඩුකිරීමට ඉඩ නොදේ	48,000	
කුලියට ගත් ගොඩනැගිල්ල සඳහා ගෙවන ලද වරිපනම් ($30,000 \times 50\%$)	අඩුකිරීමට ඉඩ නොදේ	15,000	
පරිත්‍යාග	අඩුකිරීමට ඉඩ නොදේ	75,000	
ප්‍රාග්ධන දීමනාව ($400,000 \times 20\%$)		(80,000)	
හමුල්කාරිත්වයේ ව්‍යාපාර ආදායම		19,011,000	
එකතු කළා: ආයෝජන ආදායම			
දළ පොලී ආදායම	(57,000/93x100)	6,000	
කුලී ආදායම	සටහන 1	201,000	207,000
හමුල්කාරිත්වයේ තක්සේරු කළ හැකි ආදායම			19,218,000
ආදායම් බදු වගකීම ගණනය කිරීම			
පලමු	0%	1,000,000	Nil
යෝශ්‍ය මත	6%	18,218,000	1,093,080
ගෙවිය යුතු හමුල්කාරිත්ව ආදායම් බදු			1,093,080

සටහන 1

දළ කුලී ආදායම	216,000
(-) ගෙවන ලද වරිපනම්	(15,000)
බදු අය කළ හැකි කුලී ආදායම	201,000

(මුළු ලකුණු 10)

B කොටස් අවසානය

අවවන ප්‍රක්ෂේප සඳහා යෝජීත උත්තර:

පරිචේෂ්දය 03 - සමාගම සඳහා බදුකරණ

සීමාසහිත Publications (පෞද්ගලික) සමාගම		
2023/24 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම බදු වගකීම ගණනය කිරීම		
		(රු.)
තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම	සටහන - 1	170,843,600
තක්සේරු කළ හැකි ආයෝජන ආදායම	සටහන - 2	654,000
(a) මුළු තක්සේරු කළ හැකි ආදායම		171,497,600
අඩුකළා: 52 වගන්තිය - සුදුසුකම් ලබන ගෙවීම් සහ සහන	සටහන - 3	(500,000)
(b) බදු අය කළ හැකි ආදායම		170,997,600
(c) ගෙවිය යුතු දළ බදු (170,997,600 x 30%)	සටහන - 4	51,299,280
අඩුකළා: බදු බැර		
ගෙවූ වාරිකය		(20,000,000)
පොලිය මත රඳවා ගැනීමේ බදු @ 5%	(32,700)	(20,032,700)
(c) ගෙවිය යුතු ඉතිරි ආදායම බදු		31,266,580

සටහන 1 - ව්‍යාපාර ආදායම

සීමාසහිත Publications (පෞද්ගලික) සමාගම

2023/24 තක්සේරු වර්ෂය සඳහා තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම ගණනය කිරීම

විස්තරය	පෙරවැති	(+)	(-)
බදු පෙර ගුද්ධ ලාභය		103,450,000	
ලොහාංග ආදායම			166,600
පොලි ආදායම			654,000
ගිණුම්කරණ ක්ෂයවීම්		63,275,000	-
ප්‍රාග්ධන දීමනා	පෙරවැති 1	-	16,430,800
ගිණුම්කරණ යන්ත්‍රෝපකරණ ඉවත් කිරීමේ අලාභය		543,000	
යන්ත්‍රෝපකරණ සඳහා තක්සේරු කළ හැකි ගාස්තුව	පෙරවැති 2	1,000,000	
පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන 10 වන වගන්තිය යටතේ අඩු කිරීමට ඉඩ නොදේ.		16,327,000	
LPL සඳහා අනුග්‍රහය - 11 වන වගන්තිය		4,000,000	
සම්මන්ත්‍රණය සඳහා සහභාගිත්ව ගාස්තුව - 11 වන වගන්තිය		ඉඩ දේ	
ගුවන් ටික්විපත් සහ නවාතැන් - 11 වන වගන්තිය		ඉඩ දේ	

SOS වෙත නොමිලේ දැන්වීම - 11 වන වගන්තිය		600,000	
කැලණීය විශ්වවිද්‍යාලයට කරන ලද පරිත්‍යාගය - 11 වන වගන්තිය		500,000	
ගෙවූ පාරිතෝෂිකය			1,600,000
		189,695,000	18,851,400
තක්සේරු කළ හැකි ආදායම			170,843,600

පෙරවැඩ 1 - ප්‍රාග්ධන දීමනාව

හිණුම්කරණ ක්ෂේත්‍රයේ බදු අරමුණක් සඳහා වියදමක් ලෙස අඩු කිරීමට ඉඩ නොදෙන අතර 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 16 වන වගන්තියට අනුව ප්‍රාග්ධන දීමනාව අඩු කිරීමට ඉඩ දේ.

විස්තරය	මිලදී ගත් වර්ෂය	පිරවැය (රු)	ප්‍රයෝගනවත් කාල සීමාව	ප්‍රාග්ධන දීමනා (රු)
ඉඩම	හිමි නොවේ			-
ගොඩනැගිලි	2020/21	96,000,000	වසර 20	4,800,000
ගොඩනැගිලි	2023/24	600,000	වසර 20	30,000
පිරියත සහ යන්ත්‍ර	2020/21	2,500,000	වසර 5	8,500,000
පිරියත සහ යන්ත්‍ර	2023/24	8,000,000	වසර 5	1,600,000
කාර්යාල උපකරණ	2020/21	3,254,000	වසර 5	650,800
පරිගණකය	2020/21	4,250,000	වසර 5	850,000
එකතුව				16,430,800

SRI LANKA

පෙරවැඩ 2 - තක්සේරු කළ හැකි ගාස්තු ගණනය කිරීම		
විකුණුම් ප්‍රතිශ්යාව		2,000,000
(-) බදු ලියා හළ විවාහම		
පිරවැය	2,500,000	
(-) සමුච්චිත ප්‍රාග්ධන දීමනාව	(1,500,000)	(1,000,000)
තක්සේරු කළ හැකි ගාස්තුව		1,000,000

සටහන 2 - ආයෝගන ආදායම

සීමාසහිත Publications (පොදුගලික) සමාගම

2023/24 වසර සඳහා තක්සේරු කළ හැකි ආයෝගන ආදායම ගණනය කිරීම

සේවාවර තැන්පත් වලින් ලද පොලිය	654,000
ලොහාංග ආදායම - ගුද්ධ	අවසාන බද්ද
තක්සේරු කළ හැකි ආයෝගන ආදායම	654,000

සටහන 3 - 52 වගන්තිය - සුදුසුකම්ලන් ගෙවීම සහ සහන

LPL ක්‍රිකට් තරගාවලිය සඳහා ලබා දුන් අනුග්‍රහය	හිමි නොවේ
කැලණීය විශ්ව විද්‍යාලයට කළ පරිත්‍යාගය	500,000
SOS වෙත නොමිලේ පළ කළ දැන්වීම	හිමි නොවේ
	500,000

(කොණු 25)

නවත්ව ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

සාලිය පෙරේරා මහතා 2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම බඳු වගකීම ගණනය කිරීම (රු.)		
තක්සේරු කළ හැකි සේවා නිශ්චිත ආදායම	සටහන - 1	5,120,000
තක්සේරු කළ හැකි ව්‍යාපාර ආදායම	සටහන - 2	435,000
තක්සේරු කළ හැකි ආයෝජන ආදායම	සටහන - 3	297,000
තක්සේරු කළ හැකි මුළු ආදායම		5,852,000
අඩුකළා: 52 වගන්තිය - සුදුසුකම් ලබන ගෙවීම සහ සහන		
පුද්ගලික සහන	1,200,000	
අනුමත ප්‍රණායනයකට පරිත්‍යාග කිරීම - භාණ්ඩ	හිමි නොවේ	
අනුමත ප්‍රණායනයකට පරිත්‍යාග කිරීම - මූදල (පෙරවැඩ 1)	75,000	(1,275,000)
මුළු බඳු අය කළ හැකි ආදායම		4,577,000
 (b) දළ බඳු වගකීම	පෙරවැඩ 2	1,197,720
අඩුකළා: බඳු බැර		
ගෙවූ අත්තිකාරම ආදායම බඳු/APIT	(918,000)	
පොලිය මත රඳවා ගැනීමේ බද්ද/WHT	(6,000)	
ගෙවූ වාරිකය	(160,000)	(1,084,000)
 (c) ගෙවිය යුතු ඉතිරි බඳු		113,720
 (d) බඳුවලින් තිදිහස් ආදායම	 ලාභාංශ ආදායම	 44,200
	ව්‍යාපාර ආදායම - කෘෂිකර්මය	660,000

සටහන 1 - සේවා නිශ්චිත ආදායම

සාලිය පෙරේරා මහතා

2023/24 වර්ෂය සඳහා තක්සේරු කළ හැකි සේවා නිශ්චිත ආදායම ගණනය කිරීම (රු.)

දළ වැටුප	(300,000 x 12)	3,600,000
ලැබුණු ප්‍රසාද දීමනාව		450,000
ගමන් දීමනාව	(60,000 x 12)	720,000
වාහන නඩත්තු දීමනාව		80,000
ඡ්‍රේන්ඩ් රක්ෂණ වාරිකය	(10,000 x 12)	120,000

ලැබුණු කොටස්	(200) - 50) x 1,000	150,000
තක්සේරු කළ හැකි සේවා නියුක්ත ආදායම		5,120,000

සටහන 2 - ව්‍යාපාර ආදායම

ව්‍යාපාර - කාෂකර්මය	බදු වලින් නිදහස්	-
ව්‍යාපාර ආදායම - තොරතුරු තාක්ෂණ සේවා		435,000
ව්‍යාපාර ආදායම		435,000

සටහන 3 - ආයෝජන ආදායම

2023/24 වර්ෂය සඳහා තක්සේරු කළ හැකි ආයෝජන ආදායම ගණනය කිරීම (රු.)

පොලී ආදායම		
ස්ථාවර තැන්පතු පොලිය ($\frac{114,000}{95} \times 100$)		120,000
ලැබුණු ගුද්ධ ලාභාංශය	බදු වලින් නිදහස්	-
කුලී ආදායම		
දෙ කුලී ආදායම ($25,000 \times 10$)	250,000	
(-) අලුත්වැඩියා වියදම්	(73,000)	177,000
තක්සේරු කළ හැකි ආයෝජන ආදායම		297,000

පෙරවැඩ 1 - අනුමත පුණ්‍යායතන සඳහා පරිත්‍යාග කිරීම

සැබෑ මුදල් පරිත්‍යාගය	100,000	
අවසර ලත් උපරිමය	75,000	
බදු අය කළ හැකි ආදායමෙන් 1/3	(1/3) x 4,562,000 = 1,550,667	දෙකෙන් අඩු මුදල රු. 75,000

පෙරවැඩ 2 - දෙ බදු වගකීම

පළමුව	රු. 500,000 x 6%	30,000
ර්ලග	රු. 500,000 x 12%	60,000
ර්ලග	රු. 500,000 x 18%	90,000
ර්ලග	රු. 500,000 x 24%	120,000
ර්ලග	රු. 500,000 x 30%	150,000
යේෂය මත	රු. 2,077,000 x 36%	747,720
		<u>1,197,720</u>

(ලකුණු 25)

C කොටස් අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)